

1. මූල්‍ය ප්‍රකාශනය

1.1 වියාචනය කළ මතය

ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමයේ (සංගමය) 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1993 අංක 47 දරන ක්‍රීඩා (සංශෝධන) පනතේ 21අ වගන්තියේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සංගමයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. මෙම වාර්තාවේ 1.5 ඡේදයෙහි දක්වා ඇති කරුණුවල වැදගත්කම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.2 වියාචනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මම මතයක් ප්‍රකාශ නොකරමි. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මාගේ වාර්තාවේ විගණන විෂය පථයෙහි කොටසේ තවදුරටත් විස්තර කර ඇත.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන සුළු හා මධ්‍ය පරිමාණයේ අස්ථිරත්වයන් සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම සත්‍ය හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සංගමය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සංගමය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංගමයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සංගමයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව, සංගමයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව සංගමයේ මූල්‍ය ප්‍රකාශන විගණනය කර විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ වගකීම වේ . කෙසේවුවත් මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණන මතය සඳහා ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ජාතික ඔලිම්පික් කමිටුවට වසර 5 කට වැඩි ආපසු ගෙවිය යුතු තැන්පතුවක් ලෙස රුපියල් 32,000 ක මුදලක් දක්වා තිබුණි. කෙසේ වෙතත්, මෙම මුදල ජාතික ඔලිම්පික් කමිටුවේ මූල්‍ය ප්‍රකාශනයේ ලැබිය යුතු ලෙස දක්වා නොතිබුණි.	වත්මන් මූල්‍ය වර්ෂයේදී මෙම තැන්පතුව කපා හරිනු ඇත.	ලැබිය යුතු මුදල මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතුය.
(ආ) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයෙන් ලැබිය යුතු රු. 1,018,337ක ශේෂයක් සංගමය විසින් පෙන්වා තිබුණි. කෙසේ වෙතත්, මෙම ශේෂය 2024 ඔක්තෝබර් 30වන විටත් සංගමයට ගෙවිය යුතු බව අමාත්‍යාංශය විසින් තහවුරු කර නොතිබුණි. එබැවින්, එම ශේෂයේ නිරවද්‍යභාවය විගණනයේදී තහවුරු කර ගත නොහැකි විය.	ලේඛනගත සාක්ෂි සම්බන්ධයෙන් යම් විමර්ශන සහ සෙවීම් කිරීමෙන් අනතුරුව වත්මන් මූල්‍ය වර්ෂයේ ගිණුම්වල ඇති මුදල අය කර ගැනීමට හෝ කපා හැරීමට කටයුතු කරනු ලැබේ.	රේඛීය අමාත්‍යාංශය සංගමයට ගෙවිය යුතු ශේෂය තහවුරු කළ යුතුය.

1.5.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විෂය	මූල්‍ය වාර්තා අනුව වටිනාකම රු.	අනුරූපී වාර්තා අනුව වටිනාකම රු.	වෙනස රු.	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
බැංකුවෙහි ඇති මුදල් (2023 ජනවාරි සිට දෙසැම්බර් දක්වා)	(1,225,502)	2,606,248	3,831,750	උපරිම ප්‍රයත්නයෙන් අතීතයට බලපාන පදනමින් එය සිදු කිරීමට උත්සාහ කරනු ලැබේ.	මුදල් හා මුදල් සමාන දැවල නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා බැංකු සැසඳුම් ලබා දීමට කටයුතු කළ යුතුය.

1.5.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂය	මුදල රු.	නොසැපයූ සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වියදම ජාතික තරඟවලට අදාළව කරන ලද ගෙවීම්	354,400 432,573	අනුමත කිරීම් සහ සහතික කිරීම් ගෙවීම් වවුචර්, ඉන්වොයිසි සහ බිල්පත්	වගකිවයුතු තනතුරු දරන්නන් පසු වර්ෂ සඳහා සිය ධුරය අඛණ්ඩව දරා නොමැති බැවින් සහ වත්මන් කණ්ඩායම නව කණ්ඩායමක් වන බැවින් මෙම විගණන විමසුම් සඳහා හිතකර ප්‍රතිචාරයක් ලබා දිය නොහැකි තත්ත්වයක් පවතී.	ගෙවීම්වල නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා ගෙවීම් වවුචර් සහ උපකාරක ලේඛන ලබා දීමට කටයුතු කළ යුතුය.
(ආ) ආදායම	398,000	ලදුපත්, පරිත්‍යාග ශීලීන්ගේ සහතිකකිරීම් සහ වෙනත් උපකාරක ලේඛන යනාදිය	වගකිවයුතු තනතුරු දරන්නන් පසු වර්ෂ සඳහා සිය ධුරය අඛණ්ඩව දරා නොමැති බැවින් සහ වත්මන් කණ්ඩායම නව කණ්ඩායමක් වන බැවින් මෙම විගණන විමසුම් සඳහා හිතකර ප්‍රතිචාරයක් ලබා දිය නොහැකි තත්ත්වයක් පවතී.	අදායමෙහි නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා අදාළ ලේඛන විගණනයට ඉදිරිපත් කළ යුතුය.
(ඇ) ජංගම නොවන වත්කම්	20,754,649	භෞතික සත්‍යාපන වාර්තාව සහ ස්ථාවර වත්කම් ලේඛනය	ස්ථාවර වත්කම් හඳුනාගැනීම සඳහා ස්ථාවර වත්කම් සත්‍යාපන සමීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇත .	ස්ථාවර වත්කම් භෞතිකව පවතින්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා භාණ්ඩ සමීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ යුතුය.
(ඈ) ලැබිය යුතු ශේෂය	54,727	විස්තරාත්මක උපලේඛනයක්	මෙම ශේෂය 2022 මුල් වර්ෂයේ සිට අඛණ්ඩව පවතින බව නිරීක්ෂණය කරනු ලැබේ. ආපසු අය කර ගැනීමේ ක්‍රියා මාර්ග ආරම්භ කිරීම සඳහා කිසිදු උපකාරක උපලේඛනයක් නොමැති බැවින් මෙම ශේෂය 2024 ගිණුම්වලින් කපා හරිනු ලැබේ.	ලැබිය යුතු ශේෂයන් පවතින බව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය විස්තරාත්මක උපලේඛනයක් විගණනයට ඉදිරිපත් කළ යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ලැබිය යුතු ශේෂයන්ගේ එකතුව රු. 1,853,425, රු.285,500 සහ රු. 54,727ක් පිළිවෙලින් වසර 05ක්, වසර 03 ක් සහ වසරකට වැඩි කාලයක් මුළුල්ලේ මූල්‍ය ප්‍රකාශනවල අයකර නොගෙන හෝ අවශ්‍ය ගැලපීම් සිදු නොකර හිඟව පැවතුණි.	පිළිතුරු ලැබී නොතිබුණි.	හිඟ ශේෂයන් ප්‍රමාදයකින් තොරව අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

1.6.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ගෙවිය යුතු එකතුව රු.746,062 සහ රු.69,100ක්වූ ශේෂයන් පිළිවෙලින් වසර 05කට වැඩි කාලයක් සහ වසර 04 කට වැඩි කාලයක් මූල්‍ය ප්‍රකාශනවල පියවා නොමැතිව අවශ්‍ය ගැලපීම් සිදු නොකර හිඟව පැවතුණි.	පිළිතුරු ලැබී නොතිබුණි.	හිඟශේෂයන් ප්‍රමාදයකින් තොරව පියවීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සංගමයේ සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 628,277ක හිඟයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ හිඟය රු.926, 919ක් විය. එබැවින් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 298,642ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආදායම රු.2,127,332කින් අඩුවීමට සාපෙක්ෂව වියදම රු.2,425,975කින් අඩු වීමයි.

3. වගවීම සහ යහ පාලනය

3.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සංගමය විසින් සංවිධානය කරන ලද සෑම තරගාවලියක් සඳහාම සවිස්තරාත්මක අයවැය අනුමත නොකිරීම හේතුවෙන් සංගමයට එහි වියදම් එලඳායි ලෙස පලනය කර ගැනීමට නොහැකි වී තිබුණි.	පිළිතුරු ලැබී නොතිබුණි.	එක් එක් තරගාවලිය සඳහා සවිස්තරාත්මක අයවැයක් සකස් කිරීමට කටයුතු කළ යුතුය.

3.2 ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2016 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝගවල 7 (xii) වගන්තියේ III කොටස ප්‍රකාරව, වසර ආරම්භ වීමට මාස තුනකට පෙර ක්‍රියාකාරී සැලැස්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය සඳහා යවා නොතිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට කටයුතු කළ යුතුය.

3.3 සංයුක්ත සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2016 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝගවල 7 (xi) වගන්තියේ III කොටස ප්‍රකාරව, සංගමය විසින් සංයුක්ත සැලැස්මක් සකස් කර නොතිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	සංයුක්ත සැලැස්ම සකස් කිරීමට කටයුතු කළ යුතුය.